

“හැබැද පුතා මෙහෙට මාරු උනා කියන්නේ?” තේ කෝප්පයත් තලගුලි තසිමත් රගෙන ඉස්කෝප්පවට ශිය සුදුභාමිනේ අයුවාය.

“ඇව් ජනවාරියෙ ඉදලා”

“මේ දෙසුම්බර මාසය. එතකොට ලබන මාසය ඉදලා”

“ඇව් අලුත් වාරෙට”

“කොහාටද මාරුව?”

සුදුභාමිනේ එය අසත්ම විරසේකර “හැබැට” කියා ඔවුන් ගැස්සුවේ එය අභ්‍යන්තර තමාට අමතක වූ හෙයිනි.

“මහරගමට”

“වාහ්. ව්. ව්. ව්. ව්.” වැඩක් හිතේ හැටියට සිද්ධ නොවූ විට පළ කරන භඩ විරසේකර නැහිය.

“මහරගමට? වකේ ව් කොළඹ ලොකු ඉස්කෝලයක් අල්ල ගන්ඩයි තිබුණේ” විරසේකර තොල පෙරළවේය.

බලදේව දෙළර ගස්සා සිනාසුණෝය. ඔහුගේ සිනාව කොතෙක් වේලා පැවතියේද යන් විරසේකරන් සුදුභාමිනේත් තිගැස්සි බලා සිටියහ.

“අල්ල ගන්බ? කවුද ඕව අල්ලන්බ යන්නේ? මහරගමට ගෙදර ඉදලා හැතැපීමයි. කොළඹට හැතැපීම දහයක් විතර තියෙනව. කොළඹට මාරුවෙන්නේ පිස්සුවටයි” බලදේව කිය.

“ඒක නම්බුදිනේ පුතා” විරසේකර කතාව පටන් ගත්තේ නොදැනීකුට යමක් කිය දෙන පරිදීදෙනි.

“ඒක නම්බුදි. කොළඹ උගන්නනව කියන්ඩන් පුළුවන්. ඊටත් කොළඹ ලොකු ඉස්කෝලවලට එන්නේ ලොකු ලොක්කන්ගේ ලුමයි. ඒ ලුමයි තමා ඉස්සරහට භාඥ තැනකට එන්නේ. ඊටත් ඒ ලුමයින්ගේ මාරුගයෙන් පුළුවන් ඒ ලුමයින්ගේ තාත්ත්වගෙන් එනෑ වැඩක් කරව ගන්න”

“බල්ලට දාමු. බල්ලට. බල්ලට” බලදේව සිනාසුණෝය.

“ලොකු ලොක්කන්ගේ ලුමයින්ට උගන්නන්ඩ තැහිගෙන කොළඹ යන්නේ මොටදු? මහරගමට යන්නේ මේ ගමේ ලුමයි. උන්ට උගන්නන්ඩන් තව තැහුණත් කමක් නෑ” බලදේව කිවේය.

“ගමේ රස්සාව කරන කොට කිසි තැනක් නෑ. ඒකයි ම. කිවිවේ” විරසේකර

හෙමින් කොරුවේය.

“ඒහෙනා ගමේ ජ්‍යෙන් වෙන එකත් කිසි තැනක් තැනි වැඩක්නේ” බලදේව සිනාපුණෝය.

විරසේකර දැස් සහවා ගත්තට තැනක් සෞයන්නෙකු මෙන් හැම තැනම බලා මිදුල දෙසට හැරුණේය. පාණ්ඩු පැහැති හිරි එළිය මිදුලට වැටී ඇත. ඒ එළිය නිසා මිදුල සේමාර බවක් ඉසිලිය. කොහොද් ගෙයක බලු මාල්ලක් බයාදු ලෙස අතන මෙතන ඉව කරනු පෙනිණ. සූරතිස්ස ගල් කැටයකින් ගසා බල්ලා පත්තා දුමිය. සේමාර අව්වත් තාකි බල්ලාත් විරසේකර තුළ අනියන බියක් ඇති කළේය. ඔහු මිදුලට බැස පිළිකන්න පැත්තෙන් කුස්සියට ගියේය.

“මය කිවවට ම. සිල්ව උන්නැහේට කියල කොළඹ ලොකු ඉස්කෝලයකට මාරුව හදා දෙනව”

විරසේකර සූදුහාමිනේ ලාභට වී කිවේය. ඔහු කතා කළේ ඉතා හෙමිනි. තමන් කියන දේ කිසිවෙකුට ඇසුණෝන් ඒකා කුපිත වී පහර දෙනැයි තැනි ගත් කළක මෙන් ඔහු වටපිට බැලුවේය. කවර ප්‍රග්‍රහයක් අරබයා වුවද විරසේකර අන්තිමට තම අදහස පළ කරන්නේ සූදුහාමිනේ සමගය. සූදුහාමින්ද විවාද රහිතව අසා සිටියි. එය තම යුතුකමක් ලෙස ඇස් සැලකයි. විරසේකරටද එය දාහෙන් සම්පතකි. මේ කාරණය නිසා ඔහු සිත බිරිදි කෙරෙහි ප්‍රෝමාන්විත වෙයි. එවිට ඔහු තව තවත් උද්ධාමයෙන් කතා කරයි. විරසේකරගේ කතා බහ අසා සිටිමෙන් තම යුතුකම ඉටු කිරීමට සූදුහාමින්ට අසිරි තැත. ඇය කළ යුත්තේ සියල්ලටම භ්‍රම් භ්‍රම් කිම පමණකි. විරසේකර කුමක් කිවා දැයි ඇතැම් විටක ඇසා නොදනී. කුමක් කිවන් අන්තිමට ඇස් සැමියා දෙස බලන්නේ සියල්ල අසා සිටි පරිද්දෙනි. මේ නිසා විරසේකර ඉස්සර කාලයේ සිටම දේශපාලනය සමාජ ප්‍රග්‍රන කාර්යාල ප්‍රග්‍රන අරබයා තම මත ප්‍රකාශ කළේ කුස්සියේ මුතින් අතට හැරවූ වංගේය මත වාඩි වී තම බිරිදි සමහය. වංගේය මත ඉදගත් කළ ඔහු තම අනාගත සැලසුම් හා තුම සම්පාදනය කරන්නේය. හදට යන හැටි බිරිදිට විස්තර කරන්නේය. වෙළෙන්දන්ට බණ්න්නේය. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේය.

“මාත් එක්ක එක බිජිස් එකේ වැඩ කරපු සේරම්ගේ පුතා උගන්නන්නේ රෝයල් එකේ. ම. කියන්නෙන එකේ නම විතරක් මදා. ඇහුවම බඩ පිරෙනව. රෝයල්. සිංහලෙන් රාජකීය. පුහු. සුජ්පට්ටුද? රෝයල්. පුහු” විරසේකර තොල පෙරලා ඔඩට වැනුවේය.

(සේම්වීර සේනානායක ගේ යෙශේරාවය තවකතාවෙන්.

An excerpt from the novel ‘යෙශේරාවය’ by Somaweera Senanayaka.)